

**ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව 2013**

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය හා 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ vii කොටසේ 40 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම.**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්සුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා

යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනම.

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

-----

2.1 තත්ත්වගණනය කළ මතය.

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

-----

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

-----

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 21 (ඇ) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය සමඟ ශුද්ධ වත්කම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

-----

3.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.213,415 ක අතිරික්තයක් පෙන්නුම් කරන ලද අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා රු. 38,698 ක ඌනතාවයක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 252,113 ක වැඩි වීමක් පෙන්නුම් කෙරුණි. මේ සඳහා රජයේ පුනරාවර්තන ප්‍රදානය සමාලෝචිත වර්ෂයේදී රු.3,310,850 කින් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව කොමිෂන් සභාවේ කාරක ප්‍රාග්ධන අනුපාත විශ්ලේෂණය පහත පරිදි දැක්විය හැකිය.

	2013	2012
	වර්ෂය	වර්ෂය
	-----	-----
ජංගම අනුපාතය	1.8	1.2
ක්ෂණික අනුපාතය	1.71	1.02

4. මෙහෙයුම් සමාලෝචනය

-----

4.1 කාර්යසාධනය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) දේශීය දැනුම පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් හා ජාතික විද්‍යාගාර උපකරණ මධ්‍යස්ථානය සඳහා ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද අධ්‍යයන කණ්ඩායම් වල ක්‍රියාකාරකම් සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම තුළ රු.400,000 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණ ද එයින් රු.33,673 ක් එනම් සියයට 8.5 ක් පමණක් උපයෝජනය කර තිබුණි. 2013 දෙසැම්බර් 31 දින වන විටත් එම සංකල්ප පත්‍රිකාව හා ප්‍රතිපත්තිය සම්පාදනය කර නිකුත් කිරීමට නොහැකි වී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය ආයතන 4 ක කටයුතු විමර්ෂණය කර වාර්තා සැපයීමට හා පොල් පර්යේෂණ ආයතනයේ ඉකුත් වර්ෂයේ වාර්තාවේ ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීමට සැලසුම් කර තිබුණි. එම ආයතන විමර්ෂණය සඳහා රු. මිලියන 1.23 ක් වැයකර වර්ෂය අවසානයට ආයතන දෙකක පමණක් අවසන් වාර්තා යවා තිබුණු අතර පොල් පර්යේෂණ ආයතනයේ ඉකුත් වර්ෂයේ වාර්තාව විශ්ලේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

-----

කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යාම සඳහා 2012 දෙසැම්බර් 15 දින සිට 2015 දෙසැම්බර් 14 දින දක්වා වලංගු කුලී ගිවිසුමක් යටතේ සියලු ආයතනික අවශ්‍යතා සපුරාලිය නොහැකි ගොඩනැගිල්ලක්, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව පෞද්ගලික පාර්ශවයකගෙන් කුලියට ගෙන තිබුණි. පූර්ව කුලී ගිවිසුම අවසන් වීමට ප්‍රථම මෙම නව කුලී ගිවිසුමට එළඹීම හේතුවෙන් කොමිෂන් සභාව වෙත රු. 740,000 ක අලාභයක් සිදුවී තිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 19 ක් වූ අතර එයින් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ තනතුරු 03 ක් හා කළමනාකාර සහකාර එක් තනතුරක් පුරප්පාඩු වී පැවතුණි.
- (ආ) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ තනතුරු 03 ට අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණු අතර 2014 මැයි 02 දින එක් නිලධාරියෙකු බඳවාගෙන තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහ පාලනය

-----

5.1 අභ්‍යන්තර විගණනය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කොමිෂන් සභාවේ අභ්‍යන්තර විගණන ඒකකයක් විගණන දිනය තෙක් පිහිටුවා නොතිබුණු අතර, අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය මඟින් විගණන කටයුතු ආවරණය කර තිබුණි.
- (ආ) 2009 ජූනි 09 දිනැති අංක ඩීඑම්ඒ/2009(1) දරන කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු වක්‍රලේඛයේ 09 වන වගන්තිය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය වෙනුවෙන් කාර්තුමය අභ්‍යන්තර විගණන වාර්තා, විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වල සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කර නොතිබුණු අතර වර්ෂය තුළදී එක් විගණන විමසුමක් පමණක් නිකුත් කර තිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

-----

කොමිෂන් සභාව විසින් 2013 වර්ෂය සඳහා රු. මිලියන 33 ක වියදම් ඇස්තමේන්තුවක් අනුමත කරවාගෙන තිබුණි. සභාවේ සත්‍ය වියදම 2013 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 22 ක් වූ අතර එය අනුමත ඇස්තමේන්තුවෙන් සියයට 66 ක් පමණක් විය. මේ අනුව සභාව විසින් අයවැය ලේඛනය පාලන කාරකයක් ලෙස උපයෝජනය කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.3 වාර්ෂික වාර්තා සහාගත කිරීම

-----

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/ 12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.3 ඡේදය ප්‍රකාරව වාර්ෂික වාර්තාව මූල්‍ය වර්ෂය අවසාන වී දින 150 ක් තුළ පාර්ලිමේන්තුවේ සහාගත කළ යුතු වුවත් 2011 වාර්ෂික වාර්තාව 2013 ජූලි 18 දින හා 2012 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2014 ජනවාරි 10 දින සහාගත කර තිබුණි.

6. පද්ධති හා පාලන

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සහාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) අයවැය පාලනය
- (ආ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) කළමනාකරණ දුර්වලතා